

අංකය }
இல. }
No. }

තැපැල් සහ විදුලි පණිවුඩ සහකාරික සංගමය

(ආරම්භය කළේ 1924 - නිවැරදි කළේ 1947)

தபாற் தந்திச் சகாயநிதிச் சங்கம்

(நிறுவனம் 1924 - இணைப்பு 1947)

POST & TELEGRAPH BENEFIT ASSOCIATION

(Established 1924 - Incorporated 1947)

සාමාජික ඉල්ලුම් පත්‍රය - விண்ணப்பப் பத்திரம் ENROLMENT FORM

කාර්යාලය }
காரியாலயம் }
Office }

දිනය }
திகதி }
Date }

එකාබද්ධ ලේකම් සහ කාර්ଯාලික මහතා,
තැපැල් සහ විදුලි පණිවුඩ සහකාරික සංගමය, කොළඹ,
සේයාලාගාර,
தபால் தந்திச் சகாயநிதிச் சங்கம், -கொழும்பு,
The Joint Secretary & Treasurer,
Post & Telegraph Benefit Association, Colombo.

ප්‍රිය මහත්මයාණනි, / அன்புடையீர், / Dear Sir,

මම යථෝග්‍ය සංගමයේ සාමාජිකයෙකු වීමට කැමැත්තෙමි / මගේ වයස අවුරුදු 40ට අඩුය.
මම සංගමයේ ව්‍යවස්ථාවන්ට හා අතුරු ව්‍යවස්ථාවන්ට එකඟවීමට පොරොන්දු වෙමි. මගේ මාසික කොටස් මුදල්, ණය මුදල් හා
සංගමයේ ව්‍යවස්ථාවන් හා අතුරු ව්‍යවස්ථාවන් අනුව මගෙන් ලැබිය යුතු අනෙකුත් මුදල් මාගේ පව්ගෙන් කපා ගැනීමට මහ තැපැල්
කාර්යාලයේ ගණකාධිකාරී තැනට හා යථෝග්‍ය සංගමයේ එකාබද්ධ ලේකම් සහ කාර්ଯාලික මහතාටද මගේ කැමැත්තෙන්ම බලය
පවරා දෙමි.

මා දන්නා පමණින් පිවිසිය හැකි කර යු ලෙඩ දුකකින් මම නොපෙළෙමි.

මගේ නම, මගේ සහ වරප්‍රසාද නිමිවිය යුතු අය, ආදි අවශ්‍ය විස්තර පහත සඳහන් කරමි. එම විස්තර සත්‍ය බව අවංකව දිවුරා
ප්‍රකාශ කරමි. එසේම මා නිකාමය අභ්‍යන්තර ප්‍රකාශයක් කර ඇතැයි කථනාධිකාරී මණ්ඩලය පිළි ගැනෙතොත් මා විසින් සංගමයට ගෙවන
ලද සියලුම මුදල් හා මා සතු වරප්‍රසාද මට අනිමි වන බවටත් මම එකඟ වෙමි.

ව්‍යවස්ථාවන්හි හා අතුරු ව්‍යවස්ථාවන්හි අර්ථ පැහැදිලි කිරීමේදී හා ඒ ක්‍රියාවට නැගීමේදීත් තැපැල්පති තුමාගේ අනුමැතිය ලබා
කථනාධිකාරී මණ්ඩලයේ තීරණය අත්තිම තීරණය ලෙස පිළි ගැනීමට හා නිකානුකූලව වයට එකඟවීමට වැඩිදුරටත් එකඟ වෙමි.

මෙහි පද්ධතියේ සාමාජිකයෙක් වීමට සූදානම් වීමට මා 40 වයසට පත්වීමට සූදානම් වෙමි. මාගේ සාමාජිකත්වයේදී මාගේ මාසික කොටස් මුදල්, ණය මුදල් හා
සංගමයේ ව්‍යවස්ථාවන් හා අතුරු ව්‍යවස්ථාවන් අනුව මාගෙන් ලැබිය යුතු අනෙකුත් මුදල් මාගේ පව්ගෙන් කපා ගැනීමට මහ තැපැල්
කාර්යාලයේ ගණකාධිකාරී තැනට හා යථෝග්‍ය සංගමයේ එකාබද්ධ ලේකම් සහ කාර්ଯාලික මහතාටද මගේ කැමැත්තෙන්ම බලය
පවරා දෙමි.

සාමාජිකයෙක් වීමට මා සූදානම් වීමට මා 40 වයසට පත්වීමට සූදානම් වෙමි. මාගේ සාමාජිකත්වයේදී මාගේ මාසික කොටස් මුදල්, ණය මුදල් හා
සංගමයේ ව්‍යවස්ථාවන් හා අතුරු ව්‍යවස්ථාවන් අනුව මාගෙන් ලැබිය යුතු අනෙකුත් මුදල් මාගේ පව්ගෙන් කපා ගැනීමට මහ තැපැල්
කාර්යාලයේ ගණකාධිකාරී තැනට හා යථෝග්‍ය සංගමයේ එකාබද්ධ ලේකම් සහ කාර්ଯාලික මහතාටද මගේ කැමැත්තෙන්ම බලය
පවරා දෙමි.

මාගේ සාමාජිකත්වයේදී මාගේ මාසික කොටස් මුදල්, ණය මුදල් හා සංගමයේ ව්‍යවස්ථාවන් හා අතුරු ව්‍යවස්ථාවන් අනුව මාගෙන් ලැබිය යුතු
අනෙකුත් මුදල් මාගේ පව්ගෙන් කපා ගැනීමට මහ තැපැල් කාර්යාලයේ ගණකාධිකාරී තැනට හා යථෝග්‍ය සංගමයේ එකාබද්ධ ලේකම් සහ කාර්ଯාලික
මහතාටද මගේ කැමැත්තෙන්ම බලය පවරා දෙමි.

I wish to be a member of the above Association, I am under 40 years of Age.
I bind myself to conform to the Rules and By-Laws of the Association and with my consent I hereby authorise
the Accountant, G.P.O. and the Joint Secretary and Treasurer of the above Association to deduct from my
salary the monthly contributions loans, or other calls due by me under the Rules and By-Laws of the Association.

To the best of my knowledge I am free from any disease dangerous to life. I append below the particulars
required as regards age, nominee etc., which I solemnly and on my honour declare are correct, but should it
appear to the satisfaction of the Committee of Management that I have withfully made a false statement, I
hereby agree that all monies paid by me into the Association and my privileges as a member of the Association
shall be forfeited.

I further agree that in the interpretation and operation of the Rules and By-Law, the decision of the Committee,
shall be accepted as final and legally binding.

මෙයට විශ්වාසී වූ තුමාගේ සහතිකයක් සමඟ
Yours faithfully,

1. සම්පූර්ණ නම
Full Name in full
2. උපන් දිනය
Date of Birth
3. (a) සම්පූර්ණ පෞද්ගලික ලිපිනය
தனிப்பட்ட முகவரி
Private Address in full
(b) කාර්යාලීය ලිපිනය
காரியாலய முகவரி
Official Address
4. දරණ තනතුර
வகிக்கும் பதவி
Appointment held
5. (a) එය ස්ථිරද මිලදුම් ලැබිය හැකිද යන බව?
அது நிரந்தரமானதும் இளைப்பாற்றுச் சம்பளமும் உடையதா?
Is it permanent and pensionable?
(b) වැටුප් පත්‍රේ නම සහ අංකය
(කාමාන්‍ය වැටුප් පත/විශේෂ වැටුප් පත යන වග)
சம்பளப்பட்டியலின் பெயரும் இலக்கமும்.
(சாதாரண சம்பளப்பட்டியலா அல்லது வங்கியா)
Name and number of Paysheet:
(Whether Bank of Ordinary Paysheet)
6. ~~ප්‍රාග්ධන වැටුප් පත~~
~~Seniority List No.~~
Seniority List No.
7. ස්ථිර ශ්‍රේණියට පත්වූ දිනය
நிரந்தர பதவிக்கு நியமிக்கப்பட்ட திகதி
Date of Appointment to the Permanent Grade
8. දැන් ලැබෙන වාර්ෂික වැටුප රු.
இப்போது பெறும் வருடாந்த சம்பளம் ரூபா
Annual Salary now Drawn Rs.
9. නමැතත් පුද්ගලයාගේ සම්පූර්ණ නම
நியமனஸ்தரின் பெயர்
Full Name of Nominee
10. වරප්‍රසාදය සම්බන්ධ යුතු අයුරින් වයස
நியமனஸ்தரின் வயது
Age of Nominee
11. වරප්‍රසාදය සම්බන්ධ යුතු අයුරින් ඇති නැතත් හෝ සම්බන්ධතාව
நியமனஸ்தரின் உறவு முறை
Relationship of Nominee
12. වරප්‍රසාදය සම්බන්ධ යුතු අයුරින් ලිපිනය
நியமனஸ்தரின் முகவரி
Address of Nominee
13. දායක වාසික කොටස් මුදල
செலுத்தும் தொகையின் விகிதாசாரம்
Rate of Contribution
(රු.) 10/- 15/- 20/- 25/- 30/- 40/- 50/- 75/- 100/- හෝ ඊට වැඩි
(රුපා) 10/- 15/- 20/- 25/- 30/- 40/- 50/- 75/- 100/- අවසන් අංශයක
(Rs.) 10/- 15/- 20/- 25/- 30/- 40/- 50/- 75/- 100/- or In Excess 570/- (අවසන් අංශයක)
14. විශ්‍රාම ගතකොටන ක්‍රමයට දායක වීමේ අනුපාතය
ஓய்வுகால நலவாழ்வு திட்டத்தின் குறித்த அல்லது பங்களிக்கும் தொகை
Rate of Contribution to Retirement Benefit Scheme

දිනය
திகதி
Date

අත්සන
ஓப்பம்
Signature

උපන් දිනය සහ දරණ තනතුර පිළිබඳ විවරදිතාවය පරීක්ෂණය කළ බව සහතික කරමි.
பிறந்த திகதி, வகிக்கும் பதவி என்பன சிரேட்ட வரிசைப்பட்டியலுடன் பரிசீலிக்கப்பட்டு சரியானவை எனக் கவனிக்கப்பட்டன.
The date of birth and the appolment held have been verified from the Seniority list and found to be correct.

* වැටුප් අංකයේ සහතික කළ විවරණය
අනුමත, 2023.

එකාබද්ධ ලේකම් සහ භාණ්ඩාගාරික
இணைச் செயலாளரும் பொருளாளரும்
Joint Secretary & Treasurer